



# කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

විවෘත සහ දුරක්ෂීල් අධ්‍යාපන කේෂ්ට්‍යය  
ගාස්තුවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරික්ෂණය  
(බාහිර) - 2007



ආර්ථිකවිද්‍යාව - ECON-E1015

ආර්ථික විද්‍යා මූලධර්ම

ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න

ප්‍රශ්න සංඛ්‍යාව : 10 පි

කාලය : පැය 03 ඔ

01. "ආවස්ථීක පිරිවැය" යන්න නදුන්වා නිෂ්පාදන හැකියා වනු උපයෝගීකොට ගනිමින් ආවස්ථීක පිරිවැයේ හැසිරීම පැහැදිලි කරන්න.
02. X සහ y යන භාණ්ඩ වර්ග දෙක පරිහේෂනය කරන පාරිභෝගිකයෙකුගේ මුළු උපයෝගිතා ප්‍රමාණයන් පහතින් දැක්වේ.

$Q_{x,y}$	$TU_x$	$TU_y$
0	0	0
1	20	40
2	36	72
3	48	96
4	56	112
5	60	120
6	60	120
7	56	112

මෙම පාරිභෝෂකයා සතුව පවතින ආදායම රු. 24/- ක් වන අතර "x" භාණ්ඩයේ මිල රු. 2/- වශයෙන් ද "y" භාණ්ඩයේ මිල රු. 8/- ක් වශයෙන් ද තීරණය වී පවතී.

- අ) පාරිභෝෂකයා සමතුලිත වන විට පරිහේෂනය කරන භාණ්ඩ සංයෝගය කුමක්ද?
- ආ) අනෙකුත් සාධක සේවාවට තිබියදී "y" භාණ්ඩයේ මිල රු. 4/- දක්වා අඩු වූ විට පාරිභෝෂකයාගේ හැසිරීම ඉල්ලුම් න්‍යායට අනුකූල වන්නේද?
- ඇ) අනෙකුත් සාධක සේවාවට තිබියදී පාරිභෝෂකයාගේ ආදායම රු. 30/- දක්වා වැඩි වූ විට පාරිභෝෂකයාගේ හැසිරීම කෙසේ වෙනස් වන්නේද?

03. අ)
  - කෙටිකාලීන නිෂ්පාදන වනු සහ කෙටිකාලීන පිරිවැය වනු අතර සම්බන්ධය පැහැදිලි කරන්න.
  - ආ) කෙටිකාලීන පිරිවැය වනු සහ දිගුකාලීන පිරිවැය වනු අතර සම්බන්ධය විස්තර කරන්න.

04. තරගකාරී වෙළඳපොලක අධිස්ථාපයම් සමිකරණය සහ සැපයුම් සමිකරණය පහතින් දැක්වේ.

$$P = 125 + \frac{1}{20}(Q_s - Q_d)$$

$$P = 50 + \frac{1}{10}Q_s$$

- අ) සමතුලිත මිල සහ ප්‍රමාණය ගණනය කරන්න.
- ආ) ඉල්ලුම් සමිකරණය ව්‍යුත්පන්න කරන්න.
- ඇ) සමතුලිත මිලදී මිල ඉල්ලුම් නමුතාව සහ සැපයුම් නමුතාව ගණනය කරන්න.
- ඇ) අධි ඉල්ලුම් සමිකරණය සහ අධි සැපයුම් සමිකරණය උපයෝගීකාව ගනිමින් මිල රු. 110/- දී අධි ඉල්ලුම සහ මිල රු. 140/- දී අධි සැපයුම ගණනය කරන්න.
- ඉ) රජය මෙම වෙළඳපොලට මැදිහත් වී නිෂ්පාදකයින්ට රු. 10/- ක ඒකක සහනාධාරයක් සපයයි නම් අපුන් සමතුලිත මිල සහ ප්‍රමාණය කොපමෙන් ද? සහනාධාරයේ වාසි බෙදී යන්නේ කෙසේද?

05. "පුරුණ තරගකාරී ආයතනයකන් ඒකාධිකාරී ආයතනයකන් සමතුලිතතාව සඳහා අවශ්‍ය විනුයේ එකම කොන්දේසිය නමුත් සමතුලිතවන විට තීරණය වන මිල සහ නිමැවුම එකිනෙකින් වෙනස් වේ." සාකච්ඡා කරන්න.

06. පුරුණ තරගකාරී ආයතනයක කෙටිකාලීන නිෂ්පාදන ලිඛිතයේ ලක්ෂා කිහිපයක් පහතින් දැක්වේ.

L	Q
10	150
11	175
12	195
13	210
14	220
15	225
16	228
17	230

- අ) සාමාන්‍ය එලදාව සහ ආන්තික එලදාව ගණනය කරන්න.
- ආ) මෙම නාණ්ඩයේ මිල රු. 100/- ක වශයෙන් තීරණය වී පවතිනම් ගුම ඉල්ලුම් වනුය ව්‍යුත්පන්න කරන්න.
- ඇ) ගුම වෙළඳපොලේ මුදල වැලුප රු. 1000/- ක වශයෙන් තීරණය වී පවතිනම් සමතුලිත ගුම ඉල්ලුම් ප්‍රමාණය සහ ආයතනයේ සමතුලිත නිමැවුම ගණනය කරන්න.
- ඇ) මෙම ආයතනය රු. 2000/- ක මුද්‍රා ස්ථාවර පිරිවැයක් දරයි නම් ආයතනය ලබන ලාභය කොපමෙන්ද?

07. a) වාණිජ බැංකු මූදල් මවන ආකාරය පැහැදිලි කරන්න.  
 a) "මුලා පදනම සහ මූදල් ගුණකය මත මූදල් සැපයුම නීරණය වේ." සාකච්ඡා කරන්න.
08. "භුමියට පමණක් නොව ඕනෑම නිෂ්පාදන සාධකයකට බුදු කුලියක් ඉපැයිය හැකිය." සාකච්ඡා කරන්න.
09. විවෘත ආර්ථිකයක් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ.

$$C = 300 + 0.75 Yd$$

$$I = \text{රු.රු.} 200$$

$$G = \text{රු.රු.} 300$$

$$T_d = \frac{1}{10} Y$$

$$R = \text{රු.රු.} 50$$

$$X = \text{රු.රු.} 250$$

$$M = \text{රු.රු.} 150$$

- a) සමතුලිත ජාතික ආදායම ගණනය කරන්න.  
 a) මෙම ආර්ථිකයේ විදීම සහ කාන්දුවේම ගණනය කරන්න.  
 a) ආනයන වියදම රු.රු. 200 දක්වා වැඩිවූයේ තම ජාතික ආදායමේ සිදුවන වෙනස කොපමෙනු?  
 a) ජාතික ආදායමේ ගුණකය ගණනය කරන්න.

10. පහත සඳහන් ඒවායින් තුනක් (03) පිළිබඳ සටහන් දියන්න.  
 a) සමතුලිත ජාතික ආදායම  
 a) ගෙවුම් ගේජය  
 a) ලාභය  
 a) ආර්ථික විද්‍යාව  
 a) මිල ඉල්ලුම් නමුතාව සහ පාරිභෝගික අතිරික්තය

\*\*\*\*\*